

COVID 19 වෛරසය ලෝකයම බිලුගෙන ඇති දරුණු වසංගත තත්ත්වයකි. එය වළක්වාලිමට වන්නනක් හෝ ඩායුධියක් නිපදවීමට තවමත් ලොව සමත් වී නොමැත. ඔබත් ඔබේ පවුලේ අයටත් COVID 19 වෛරසය ආකාධනය විමේ අවදානමක් ඇත.

එඩඟේ පහත කරල පියවර 3 අනුගමනය කර විය වළක්වාගැනීමට ඔබත් දායක වන්න.

1.) සැමවිටම පුද්ගලයන් අතර අවම පරතරය මිටර් 2ක් දුරින් පවත්වා ගන්න.
2.) දැන් පිරිකිදුව තබා ගන්න.
3.) නිවැරදි ලෙස මූඛ ආවරණයක් පළදින්න.

- මෙම කරල පියවර 3 නිවැරදිව අනුගමනය කිරීමෙන් COVID 19 ආකාධනය වළක්වා ගත හැකි බවත්, ඔබත් COVID 19 වෛරසයන් අතර ඇති එකම බැඩකය යහපතන් සෞඛ්‍ය පරදු බවත් මතක තබා ගන්න.

පුද්ගලයන් අතර අවම පරතරය මිටර් 2ක් පවත්වා ගත යුත්තේ ඇයි?

✓ පුද්ගලයකු කහින විට, කිවිසුම් යන විට හෝ වම ග්‍රාවයන් තුළින් වෛරසය තවත් කෙනෙකුගේ ගෙරිරයට අනුල් විය හැකිය. COVID 19 වෛරසය බරින් වැඩි නිකා වියට වානය තුළින් ගමන් කළ හැක්සේ මිටර් 1ක වඩා අඩු දුරකිනි. එඩඟේ නියමිත දුර පවත්වා ගනීම තුළින් මෙම අවදානය අවම කළ ගත හැක. වෙතත්ම ඔබේ වැළැමිට නවා විය තුළට කිවිසුම් යැවීම, කැස්ස පිට කිරීම මගින් ද මෙම අවදානය අවම කළ ගත හැක.

ඔබ නිවැරදි ලෙස දැන් පිරිකිදු කළ යුත්තේ ඇයි?

✓ COVID 19 වෛරසය අවට වානයේ, මතුපිට පස්ස්ධී වල සහ ඔබ පරිහරණය කරන ද්‍රව්‍ය වල රැඳී තිබිය හැකිය. වනිකා වෛරසය රැඳී ඇති බවට සැක කරන ඕනෑම වස්තුවක් ස්පර්ශ කළ පසු සඩන් ගා මනාව දැන් පිරිකිදු කර ගන්න.

✓ රෝහල තුළ රාජකාරී කටයුතු කරන හෝ ආකාධිත පුද්ගලයින් ඇතැයි සැකසැහිත වටපිටාවක සිටින විට ඔබ මෙන්ම ඔබගේ පොදුගලික උපකරණය අපවිතු විය හැකිය. මෙහිදී ඔබ නොදැනුවන්වම වෛරසයට ගොදුරු විමේ අවදානමක් ඇත. එඩඟේ මෙවත් අවක්ටාවලදී විනාඩි 30කට වරක් දැන් පිරිකිදු. කිරීමටත්, ඔබගේ ඇක්, මුඩ්‍ය හා මුහුණු ස්පර්ශ කිරීමෙන් වැළකීමටත් වග බලා ගත යුතුය. මෙමගින් වෛරසයට ගොදුරු විමේ අවදානම අවම චේ.

✓ සැමවිටම නිවසට පැමුමට පෙර ඔබගේ අපවිතු ඇඳුම් ඉවත් කර පොදුගලික උපකරණ හොඳින් පිරිකිදු කර මනා ලෙස ස්නානය කර පිරිකිදු වී නිවස තුළට යාමට අමතක නොකරන්න.

ඔබ මුඩ ආවරණයක් පැලුදිය යුතු අවස්ථා මොනවාද?

- ✓ ඔබ ග්‍රෑසන ආබාධයකින් පෙළෙන්නේ නම් අනිවාර්යයෙන්ම ප්‍රමිතියෙන් යුත් ගල්‍ය මුඩ ආවරණයක් නිවැරදිව පැලුදීම අත්‍යවශ්‍ය වේ. මෙමගින් අන් අය හට විෂ්වාස සම්පූර්ණය වීමේ අවදානම අවම වේ.
- ✓ ඔබ රෝහලක රාජකාරීයේ නියුතු පුද්ගලයෙකු හෝ රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් සහිත වට පිටාවක කිවින පුද්ගලයෙක් නම් වෛරසය ආකාධනය වීම අවම කිරීමට ගල්‍ය මුඩ ආවරණයක් නිවැරදිව පැලුදිය යුතු වේ.
- ✓ ඉහත අවස්ථා හැර ඔබගේ පොදුගලික ආරක්ෂාව සඳහා මුඩ ආවරණයක් පැලුදීම සුදුසු වන අතර උපයෙන් ද වය අනිවාර්ය කර ඇත. විසේම වය නිවැරදි ලෙස පැලුදිය යුතු වේ.
- ✓ ඔබ අත්‍යවශ්‍ය දේශීට පමණක් නිවසින් බැහැරව යා යුතුයි. උදාහරණයක් ලෙස ඔබ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා හෝ අත්‍යවශ්‍ය බඩු ගැනීමට වෙළඳ සැලට යාමට හෝ අසනීප තත්ත්වයකින් රෝහලට යාමට කිදුවුවනොත් , විසේ යන විට මුහුණු ආවරණය පැලුදීම මගින් COVID 19 ව්‍යුහාවේ වෘත්තිය වලක්වා ගත හැක.

ශෙෂ මුඩ ආවරණයක් (Surgical mask) විකක් නිසි ලෙස පළදින්හේ කෙසේද?

- ✓ මුලින්ම නිවැරදි ලෙස තත්පර 60ක කාලයක් සඩන් ගා අත සේදු විශ්වීජ හරනය කළ ඇත් පිස්නයකින් ඇත් පිස දා ගන්න. නැතිනම් Alcohol based hand rub විකකින් තත්පර 20-30ක් පමන ඇත් දෙක පිරිසිදු කර ගන්න.
- ✓ මුඩ ආවරණය (mask) ගෙන විනි ඇති යක්‍රිය පටිය උඩු අතට සිටින සේ තබා ගන්න. නිල් පැහැති පැහැති පිටතට හා කුදා පැහැති පැහැති මුහුන දෙසට සිටින සේ තබා ගන්න.
- ✓ මුලින්ම උඩු පටි දෙක ඔලුවේ පිටුපසින් ගැට ගෙන ගන්න. ඉන්පසු යට පටි දෙක බෙල්ලේ පිටුපසට වත්තට ගැලවීම පහසු වන පරිදි ගැට ගෙන ගන්න.
- ✓ මිලහට මුඩ ආවරණය (mask) යට කොටස පහත ආකාරයට පහලට ඇදු නහය හා මුඩය වැසෙන සේ සකසා ගන්න. මෙහිදී නිකට වැසෙන තරමට පහලට ඇදු ගන්න. මුහුනට නොදින් සිටින සේ සකසා ගන්න.
- ✓ Elastic loop නිබෙන මුඩ ආවරණයක් (mask) නම්, වම loop වලින් ඇල්ලා එය කන වට්ටිට දාමා ගන්න.

මුඩ ආවරණය (Mask) ගැලවීම

- ✓ මුලින්ම යට පටිය ගලවා ගන්න. ඉන්පසු උඩු පටිය ගලවා මුඩ ආවරණය (mask) ඉවතට ගෙන කුණු බාල්දියට දමන්න. Loop විකක් සහිත මුඩ ආවරණයක් (mask) නම් වම loop වැසෙන් ඇල්ලා මුඩ ආවරණය (mask) ඉවත් කරන්න.
- ✓ ඉන්පසු ඇත් පිරිසිදු කරගන්න. මේ සඳහා Alcohol based hand rub විකක් හාවතා කිරීම හෝ සඩන් හා වතුරෙන් ඇත් සේදීම කළ හැක.
- ✓ ඔබ මුඩ ආවරණය (mask) පැලද සිටින වේලාවට නහය පිටතට සිටින සේ තබා ගැනීමෙන් වළකින්න.
- ✓ එසේම මුඩ ආවරණය (mask) මුහුනෙන් පහලට බෙල්ලේ රැඳෙන සේ තබාගෙන, නැවත පැලදීමෙන් වළකින්න.
- ✓ මුඩ ආවරණය (mask) ඉදිරියෙන් ඇතින් ඇල්ලා ගැලවීම, වය සැකසීම සිදු නොකරන්න. සැකසීමට අවශ්‍ය විට පටිය ගලවා නිසි ලෙස සකස් කර ගන්න.
- ✓ එසේම මුඩ ආවරණය (mask) තෙන් වී හෝ පමුද වී නුස්ම ගැනීමට අපහසුනාවක් ඇත්නම් විවිධන් විය වික මාරු කරන්න.
- ✓ ඔබ දිගටම මුඩ ආවරණය (mask) පලදුගෙන සිටින්හේ නම් පැය 4කට වරක් විය මාරු කරන්න.
- ✓ ඔබ මුඩ ආවරණය (mask) ඇල්ලවේ නම් නොදින් ඇත් සේදු ගන්න.

ඡඟ නිවසේ සඳහ මුඩ ආචරණ (mask) හාටිතා කරනවා නම්:



මේ සඳහා ඔබට මෙවැනි රෝද මාස්ක් (mask) වික්ස් හාටිතා කළ හැක.



- ✓ මෙවැනි මාස්ක් (mask) කිපයක් ගෙන විය හොඳින් සඛන් ගා කේදා ගන්න.
- ✓ ඉත්පූ තද අවශ්‍ය පැය කිපයක් වේලා ගත්ත.
- ✓ ඉත්පූ තඩින් රත් වූ අයන් එකකින් මෙය හොඳින් මැදා ගන්න. කළින් කේදා හොඳින් අවශ්‍ය තබා වියලා ගත් හාජනයක මෙම මාස්ක් (mask) දුමා තබා ගත හැකිය.
- ✓ පසු දිනයේ හාටිතය සඳහා අමතර තවත් මුඩ ආචරණ (mask) කට්ටලයක් තබා ගන්න.

ඡඟ රාජකාරීයට පැමිණෙන විට

- ✓ පිරිසිදු මුඩ ආචරණ කට්ටලයක් (mask) පිරිසිදු පෙට්ටියක දුමා රැගෙන වින්න.
- ✓ මෙම මුඩ ආචරණ (mask) පැලුදීමේද ද ගලඟ මුඩ ආචරණ (surgical mask) පැලුදීමේද අනුගමනය කළ යුතු උපදෙස් පිළිපදින්න.
- ✓ විය නෙත් වූ විට, අපිරිසිදු වූ විට හෝ ආකාර ගැනීමට ඉවත් කරන විට විය අපිරිසිදු මුඩ ආචරණ දැමීම සඳහා වන වෙනම බැගයකට දමන්න. මෙහිද ද ගලඟ මුඩ ආචරණ (surgical mask) ගැලවීමේද අනුගමනය කළ යුතු උපදෙස් පිළිපදින්න.
- ✓ ඡඟ නිවසින් පිටත සිටින කාලය පැය 3-4 ට වඩා වැඩි නම් ඡඟ දුමාගෙන සිටින මාස්ක් (mask) වික වෙනත් එකකට මාරු කරන්න. එහිදීන් ඉහත ස්‍රියාමාර්ගම අනුගමනය කරන්න.
- ✓ ඔබේ මාස්ක් (mask) වික පැලුදී පසු විය මේ ආකාරයට නෙයෙන් හා කටින් පහලට වැටෙන සේ හෝ මේ ආකාරයට බෙල්ලට වැටෙන සේ හෝ රඳවා ගැනීමෙන් වලකින්න. විසේ රඳවා සිටින මාස්ක් විකක් නැවත පැලුදීම නුකුදු වේ.



ඉන්පසු තැවත ගෙදර පැමිණි විට

- ✓ අන් දෙක සඩන් ගා නොදින් සේදු ගන්න. ඉන්පසු මුලින්ම මාස්ක් (mask) විශේ යට පමි දෙක ගලවන්න.
- ✓ ඉන්පසු උඩ පමි දෙක ගලවා එම් පමි දෙකින්ම අල්ලා ගෙන මාස්ක් (mask) වික ඉඩියට ගලවා සේදුමේ හාජනයකට දමන්න.
- ✓ ඉන්පසු අනිකුත් ඇඳුම් ගලවා එවාද සඩන් ගා නොදින් සේදු අවිවේ වේලා ගන්න.
ඉන්පසු ඔබද සඩන් ගා ස්නානය කිරීම මගින් රෝගය පැහිරීම වලක්වා ගත හැක.

ගලන මූබ ආවරණ (surgical mask) හාවතා කිරීමේද මුලිකවම සෞඛ්‍ය සේවකයන් සහ ග්‍යෙවකන රෝග ලක්ෂණ ඇති ප්‍රදේශගලයන් හට මුලිකත්වය දිය යුතු අතර නිරෝගී සාමාන්‍ය ජනනාව හැකිනාක් අතින් සාදන රෝඩ මූබ ආවරණ/සාමාන්‍ය මූබ ආවරණ හාවිනයට යොමු වීම සුදුසු වේ.

සොබඟ කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂිත උපදෙස්

රැකියාවේද සිදුවන නිරාවරණය අවම කිරීම තුළින් COVID-19 වලින් නිවා ආරක්ෂා කර ගනිමු

❖ මුදල් පසුම්බිය-

ඔබගේ මුදල් පසුම්බිය ගෙන ඒමෙන් වළකින්න - රියදුරු බලපත්‍රය පාතික/ රෝහල් හැඳුනුම්පත , බැංකු කාඩිපත පමණක් සිං එක දමා වැකිය හැකි ජ්ලාස්ටික් බැගයක දමා ගෙන වන්න.

❖ ජංගම දුරකථනය-

එක් එක් රෝහිය බැලිමෙන් අනතුරුව දුරකථනය අයිසොප්‍රොපයිල් ඇල්කොනොල් (hand rub) මගින් පිසදුම්මෙන් වෙටරකය ආකාධනය වීමේ අවබාහම අඩු නොවේ. ව්‍යවේන් දුරකථනය සාක්ෂිවේ හෝ සිං එක දමා වැකිය හැකි ජ්ලාස්ටික් බැගයක් තුළ තබන්න. බැගයේ වඩාත් සුදුසුය. ඔබ වැඩි කරන පෘෂ්ඨය මත නොතබන්න. දුරකථනයේ ගබිය වැඩි කර තබන්න.

❖ පැන-

ඔබ වැඩි කරන ස්ථානයේ පමණක් තබන්න. නිවාට ගෙන ඒමෙන් වළකින්න. නිරතුරුව අයිසොප්‍රොපයිල් ඇල්කොනොල් මගින් පිසදුම්න්න. අවසන් වීමෙන් පසුව ඉවත දුමන්න.

❖ ඇඳුම්

අවම කාර්යාලය ඇඳුම් හාවිතා කරන්න. උදා: වයි පටි, ඉන පටි, ස්වර්ණාගරන, අන් ඔර්ලෝස් පැලදිමෙන් වළකින්න.

සාරි ඇඳිමෙන් වළකින්න. මන්දයත් PPE ඇඳිමට අවශ්‍ය ව්‍යවහාර් වය පහසු වන නිසය. කුඩා ඇඳුම් ඇඳුම වඩා සුදුසුය. මන්ද වය වඩා වැඩි උතුසුමෙන් යුතු පළයෙන් කෝදා ගත හැකි නිසාය.

කකුල වැකුනු පාවහන් පැලදිම වඩා සුදුසුය. පාවහන්, සපන්තු නිවාට පිටතින් ගලවා තබන්න

❖ පුද්ගලික

කැප් සහ mask ඉවත දැමිය හැකි එවා හාවිතා කරන්න. කිසිම විටෙක මූහුණු ස්පර්ශ නොකරන්න. හැඳුනුම්පත පැලදිම අවශ්‍ය නොවේ.

ඔබට දිගු කොන්ඩියක් ඇත්තාම් වය හොඳින් පිටුපසට කර බැඳු ගන්න.

ඔබගේ උඩු රුමුල භා යටි රුමුල කපා ඉවත් කරන්න. වය face mask වික වඩා හොඳින් දැමීමට උපකාරී වේ.

ඔබ රෝහලේ සිටින විට රෝහියකු ස්පර්ශ කළේ හැනත් සැම විනාඩි 30කට වරක් අන කෝදා ගත්න.

❖ දිවා ආහාරය -

ආපන ගාලාවෙන් මිල දී ගැනීමෙන් වළකින්න. නිවසෙන්ම ඔතාගෙන පැමිනෙන්න. වය නිවාට ගිය පසු අනෙකුත් ඇඳුම් සමඟ උතු වතුරෙන් කෝදා හැකි නැවත හාවිතා කළ හැකි බැගයක ගෙන වන්න.

❖ තේ කාමරය-

විහි යාමෙන් වළකින්න. අනවශ්‍ය ස්පර්ශ විම් වැළැක්වීම සඳහා වෙනම පාතිය වතුර බෝතලයක් ගෙන වන්න.

❖ දෙපාර්තමේන්තුව

අන්තර්ජාල දේශීලි හැර තමා සේවය කරන ස්ථානයෙන් පිටත රෝහල තුළ අති අනික්ත් ස්ථානවලට යාමෙන් වලකින්න.

❖ යම් ස්ථානයකට යන විට-

හැකි සැම දොර විවෘත කර තබන්න, අතින් දොර විවෘත කිරීම අවම කරන්න. විශ්වාස්‍යතාව පෙළේ සැම දොරක් ආසන්නයේම තබන්න.

❖ COVID-19 ආකාධිත තොවන-

ආකාධිත දුරවන්ගෙන් 0-36 % පමණක් රෝග ලක්ෂණ පෙන්වුම් කරයි. රෝග ලක්ෂණ පෙනුම් කරන COVID-19 දුරවකුට වඩා රෝග ලක්ෂණ තොපේන්වන වෛරසය අධි මාත්‍රාවකින් ආකාධනය වූ දුරවන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. වමනිකා සම්බ්ධාත්ම අදාළ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපාන්න.

❖ COVID-19 ආකාධිත-

අදාළ කුම්බේදය සම්පූර්ණයෙන්ම අනුගමනය කරන්න. ඉක්මන් තොවන්න. රෝගියාගේ හසද ස්පන්දනය නැවතිමකදී ව්‍යුහ PPE නිවැරදිව ඇඳු රෝගියා ලැඟට යා යුතුය.

❖ දුවක අවකාශයේ දී- නිවසට යාමට පෙර

අත් දෙක සඩන් ගා සේදීමෙන් අනතුරුව නිවසට යන්න.

අත් පිරිසිදු කිරීම සඳහා වාහනයේද ඇල්කොහොල් ජේල් තබා ගන්න.

❖ නිවසට පැමිණී පසු

සපන්තු/ පාවහන් ව්‍යුහයෙන් ගලවා තබන්න. එයද විශ නාගක දියරයකින සේදු ගන්න.

ඇඳුම් නිවසෙන් බැහැරව ගලවා තබන්න.

උණුසුම් වතුරෙන් වැඩි ඇඳුම්, නැවත තාවතා කළ හැකි බැගය තොලින් සේදු ඉර අව්‍යුත් දමා වියලා ගන්න. ඉන්පසු තද රස්නයෙන් ඇඳුම් මදු ගන්න.

ඉක්මනින් උණුසුම් ජලයෙන් ස්නානය කරන්න. හැකියාවක් ඇත්තම් ගෙදරට ඇතුළු වීමට පෙර ස්නානය කරන්න.

සැමව්වම ඔබගේ හා පවුලේ අයගේ ආරක්ෂාව පිළිබඳව සැලකිමුමත් වන්න.